

ශ්‍රී ලංකා ටෙනිස් සංගමය - 2022

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ (“සංගමය”) 2022 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ආදායම් වියදම් ප්‍රකාශනය, සමුච්චිත අරමුදල් ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්, සාරාංශගත වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්තිවලින් සමන්විත 2022 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(3) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ විස්තර කර ඇති කරුණුවල බලපෑම් හැර, සංගමයේ මූල්‍ය ප්‍රකාශනවලින් 2022 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරිත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ විගණන විෂය පථය යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, සංගමය අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය සංගමය ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා සංගමය අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

සංගමයේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) වගන්තිය ප්‍රකාරව, සංගමයේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී. ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාත්විත මහඟුරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවූවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් සංගමයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා සංගමයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාලත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම් වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ සංගමයේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- යම් අදාළ ලිඛිත නීතියකට හෝ සංගමයේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, සංගමය ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව, සහ
- සම්පත් සකසුරුවීම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

1.5 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.5.1 ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත වලට අනුකූල නොවීම.

අදාළ ප්‍රමිතවලට යොමුව සහිතව අනුකූල නොවීම	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති අංක 16 හි 51 වන වගන්තියට අනුව, වත්කම්වල ඉතිරි වටිනාකම සහ ප්‍රයෝජනවත් ආයු කාලය අවම වශයෙන් එක් එක් මූල්‍ය වර්ෂය අවසානයේ දී සමාලෝචනය කළ යුතු අතර පෙර ඇස්තමේන්තුව අපේක්ෂිත ඇස්තමේන්තුව වෙනස් වේ නම් එම අගය ගිණුම්කරණ ඇස්තමේන්තු වල ගිණුම්කරණ ප්‍රතිපත්ති වෙනස්වීම් සහ දෝෂ සම්බන්ධ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිය අංක 08 අනුව ගැලපීම් කල යුතුය. කෙසේ වෙතත්, 2022 ජනවාරි 01 වන විට සම්පූර්ණයෙන්ම ක්ෂය වී තිබූ රු. 35,116,887 ක මුළු පිරිවැයක් සහිත දේපල, පිරියත සහ උපකරණ අයිතම සඳහා ඉහත ගිණුම්කරණ ප්‍රමිතිය අදාළ කර ගෙන නොතිබුණි.</p>	<p>මූල්‍ය ප්‍රකාශනවල මෙම වත්කම් සම්පූර්ණයෙන් ක්ෂය වී එක් එක් වත්කම ලෙස රු.1 බැගින් ඉදිරියට ගෙන ගොස් තිබුණද අපි 2023 වර්ෂයේ සිට ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති වලට අනුකූල වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන්නෙමු.</p>	<p>ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුගත වීමට ක්‍රියා කළ යුතුය.</p>

1.5.2 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>(අ) ටෙනිස් සංගමය විසින් 2023 අප්‍රේල් 10 වැනි දින ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපියට අනුව කොළඹ මහ නගර සභාවට ගෙවිය යුතු ලිසිං කුලී මුදල රු. 39,195,143 ක් වූ අතර එය රු. 18,975,000 ක් ලෙස මූල්‍ය ප්‍රකාශන වල දක්වා තිබුණි. එබැවින්, මූල්‍ය ප්‍රකාශනවල වගකීම් රු. 20,220,143 කින්</p>	<p>කොළඹ මහ නගර සභාව සහ ශ්‍රී ලංකා ටෙනිස් සංගමය අතර එකඟතාවක් නොතිබූ නිසාත්, කොළඹ මහ නගර සභාවට ගෙවිය යුතු මුදල පිළිබඳ මතභේද පවතින නිසාත් මෙම මුදල මූල්‍ය ප්‍රකාශනයේ</p>	<p>වගකීම් යටතේ නිවැරදි ගෙවිය යුතු ශේෂයන් පෙන්විය යුතුය.</p>

අඩුවෙන් දක්වා තිබූ අතර, සමාලෝචිත වර්ෂය සඳහා වූ අතිරික්තය ඊට සමාන ප්‍රමාණයකින් වැඩියෙන් දක්වා තිබුණි.

ගිණුම්ගත කර නොතිබුණි.

(ආ)සමාලෝචිත වර්ෂය වෙනුවෙන් වූ විගණන ගාස්තු සඳහා ප්‍රතිපාදන සලසා නොතිබුණි.

2022 වර්ෂය සඳහා විගණන ගාස්තු මූල්‍ය කමිටුව තීරණය කර ඇත.

ප්‍රකාශනවල විගණන ගාස්තු සඳහා ප්‍රතිපාදන සැපයිය යුතුය.

1.5.3 විගණනය සඳහා ලිඛිත සාක්ෂි නොවීම

අයිතමය	වටිනාකම රු.	ලබාදී නොමැති සාක්ෂිය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
ලැබිය යුතු බදු කුලිය	6,440,328	පාර්ශවයන් සමඟ ඇති කර ගත් අදාළ ගිවිසුම්.	මෙම තත්ත්වය මහභරවා ගැනීම සඳහා ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ ක්‍රීඩා අංශය සමඟ ලිඛිත ගිවිසුමකට එළඹීමට කමිටුව තීරණය කර ඇත.	කොළඹ මහ නගර සභාව සමඟ බදු කුලිය ගිවිසුම් සකස් කිරීමට කඩිනම් පියවර ගත යුතුය.

1.6 ලැබිය යුතු සහ ගෙවිය යුතු ගිණුම්

1.6.1 ලැබිය යුතු

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
වසර 01කට වැඩි කාලයක් ජංගම වත්කම් යටතේ පෙන්වා ඇති රු. 3,132,229ක් වටිනා ලැබිය යුතු මුදල් අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි.	ලැබිය යුතු ශේෂ රු.16,384,685 ක් සඳහා වයස් විශ්ලේෂණ විගණනයට ඉදිරිපත් කෙරේ.	වසර 01කට වැඩි ලැබිය යුතු ශේෂයන් අයකර ගැනීමට කඩිනම් පියවර ගත යුතුය.

1.6.2 ගෙවිය යුතු

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
වසර 01කට වැඩි කාලයක් ජංගම වගකීම් යටතේ පෙන්වා ඇති රු.922,791ක ව්‍යවස්ථාපිත ගෙවීම් පියවීමට කටයුතු කර නොතිබුණි.	රු.3,412,829ක ගෙවිය යුතු ශේෂ සඳහා වයස් විශ්ලේෂණ විගණනයට ඉදිරිපත් කෙරේ.	වසර 01 ට වැඩි ගෙවිය යුතු ශේෂයන් පියවීමට කඩිනම් පියවර ගත යුතුය.

1.7 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
2016 අංක 01 දරන ජාතික ක්‍රීඩා පනතේ (iii) කොටසේ 7 (xi) සහ 7 (xii) ඡේද.	පාලක මණ්ඩලයේ අනුමැතිය ඇතිව ක්‍රියාකාරී සැලැස්ම සහ සංයුක්ත සැලැස්ම විගණනයට ඉදිරිපත් කර නොතිබුණි.	ඉදිරි වසර තුළ සංයුක්ත සැලැස්ම සහ ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නෙමු.	මූල්‍ය වර්ෂය ආරම්භ කිරීමට පෙර ආයතනික සැලැස්ම සහ ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ සංගමයේ මෙහෙයුම් ප්‍රතිඵල රු. 12,932,497 ක අතිරික්තයක් වූ අතර ඊට අනුරූප පෙර වසරේ හිඟය රු. 7,719,323 ක් විය. එබැවින්, මූල්‍ය ප්‍රතිඵලවල රු.20,651,820ක වර්ධනයක් දක්නට ලැබිණි. මෙම වර්ධනයට ප්‍රධාන හේතුව ලෙස සැලකෙන්නේ වියදම රු. 74,682,295 කින් වැඩිවීමට සාපේක්ෂව ආදායම රු. 95,000,762 කින් ඉහළ යාමයි.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
2012 වර්ෂයේ සිට ඉදිරියට ගෙන එන ලද රු. 31,287,542 ක් වූ මුළු ස්ථාවර වත්කම් ප්‍රමාණය ස්ථාවර වත්කම් ලේඛනයේ අයිතම අනුව යාවත්කාලීන කර නොතිබූ අතර, සමාලෝචිත වර්ෂය සඳහා සංගමය විසින් සමීක්ෂණ මණ්ඩලය පවත්වා නොතිබුණි.	ශ්‍රී ලංකා ටෙනිස් සංගමය 2012 වන තෙක් ස්ථාවර වත්කම් ලේඛනයක් පවත්වාගෙන ගොස් නොතිබුණි. මෙම වසරේ ස්ථාවර වත්කම් සත්‍යාපනය සිදුකිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නෙමු.	ස්ථාවර වත්කම් ලේඛනය යාවත්කාලීන කිරීමට සහ වාර්ෂික භාණ්ඩ සමීක්ෂණ සිදු කිරීමට කටයුතු කළ යුතුය.